

caph sequenti primæ literæ habili, ut Dagesch Dachil imprimis, קָרְבָּן Kamets in בַּת ante dagesstablem mutat in Pathach, מִלְכָם unde מִלְכָם Isai. 3. 15. ante פ & י in Segol transit, מֵה עֲשִׂיר Vox penacula in הַתְּפִלָּה finita, etiam absque Maccaph, primæ literæ dictionis sequentis imponit Dagesch Athemerachik ut תְּפִלָּה

2. Vel Tonicos, & hi, vel Superiores, scilicet Geresch, Geraschajim Karne para, Revia, Sakef gadol, Sakef katon, Segolta, Pasfer, Saraka, Schalschelet, Tzlischa gedola, Paschta, Kadma, i.e. præced. tantum ille finem vocis, iste medium, vel principium occupat. Telischa ketanna, vel Inferiores, Merca, Merca kefula, Munac, Mahpac, Daraga, Jerachenjomo, Titca, Tevir, Jethif, Athnac, Silluc. Horum duodecim priores, & quinque ultimi, Reges; reliqui appellantur Ministri. Habent & alia nomina, scilicet Pesik & Legarme, quibus est recta virgula inter duas dictiones, מִנְיָה אֶלְבָה, quæ si post Munach unicum, vel inter duo Munach ponatur, dicitur Legarme; alias Pesik. 2. Hillui & Mecarbel in Munach epitheta; uti 3. Meajiela est in Tipha, quæ tonum Grammaticum non mutant, sed Musicum tantum: ut nec Sospaluk, cui duo puncta majora, instar Latinorum Colon: Omnes etiam maiores Hebræorum paucæ, à cunctis Orientalibus, aliisque optimis Sacrosanctæ Scripturæ Interpretibus, quam sapissimè permutantur; vel locus ille, quo cum primis adductus fuit R. Sal. Accentuum Hebræorum agnoscere necessitatem; scilicet, Exech. 1. 11. quasi וְפָנֵיה propter accentum, ad præcedentia spectaret.

Est Syris Lineola supra literas numerales, ١. duodecim; ٢. Voces contractus, ٣. pro ٤. particulam, ٥. O, ut innuat Waw non pronunciari. ٤. Literam quasi per Scheva quiescentem, סְלִכְחָא מַלְכָּה, quæ linea תְּקֻפָּה dicitur, ut cum infra vocem, תְּקֻפָּה eam innuens cum tarditate legend. مَلْكَة Malekha. Sapienter in Verbis, ٦. pro نَفْرَشَنِ سَبْعَةِ, quam Metro aptius, quam prosæ convenient, nisi difficilis admodum, ac gravis obstat prolatio. 2. Otium indicat literarum, ut نَسْخَه Naseha: In Imperativis notat vocalis tantum absentiam, سَفَّهَ Estak!. In dissyllabis, schevatâ primâ, vocalis antecedens

10  
accentum habet, מַלְכָּה Mâlkô: schevatâ secundâ, illa accentu afficitur, הַלְכָה haléch: Si utraque sic se habeat, utraque afficitur, לְמַדְדָה lémédâ: Si neutræ Scheva quiescens, prima afficitur תְּהֻווֹ tkôvo. In tri-syllabis, secunda serè afficitur, قَادِمَةٌ Qadmâya. In quadrifyllabis, penultima affici solet, مَارْيُونَاه Marjyonâho. Duobus punctis ad sinistram (.) comma, & semicolon; duobus ad dextram (.) colon; & Interrogationem, & hanc tribus punctis, instar Kibbutz; Parenthesin, duobus solidariis; periodi clausulam, h. m. :: vel hoc :: exprimunt. Quam sapissime tamen hæc etiam aliter se habent.

Samarit. & Æthiopes, Arab. Pers. Turcæque Accentuum notæ nullas habent. Samarit. comma, & semicolon h. m. describunt (•) colon, & periodum, sic (:) vel (•) paragraphum hisce notis :: s. :: s. <: Unâ, vel duabus stellis (\*) (\*\*) versum inchoant. puncta habentur in MSS rarius stellæ. Æthiopes in Verbis secundæ Conj. حَلَّ: Nabbâra, media accentum tribuunt; 2. Primæ radicali, Fut. لَدَفَل: Yfâkid; 3. Ultimæ longæ, حَلَّ: calâ. periodum claudunt h. m. ( :: ) interdum adjunctis quinque rubris, vel (□) hoc rarius, uti etiam numeros, titulos, & initiales librorum lineas, aliquando alternatim ita depingunt. Quod idem in usu est Arab. Pers. Turcæ, aliisque. Quibus, præter puncta, sunt hæ distinctionum notæ, حَلَّ وَ حَلَّ, حَلَّ, حَلَّ, حَلَّ. Arabes, & Persæ in dissyllabis attollunt penultimam,

بَيْتٌ مَكَابِبٌ مَكَابِبٌ Méktabon: Nisi

penult. producatur per literas اوی quiescentes, vel per Tesdid, vel Giesma, مَدَدٌ مَدَدٌ Medda; tunc ea accentum habet. مَدَدٌ مَدَدٌ Errâbba;

بَارِصٌ بَارِصٌ Biârdi. Dictionum per Elif Unionis conjunctarum, ultima tan-

tum attenditur, ut بِسْمِ اللَّهِ رَبِّ الْعَالَمِينَ bismallahi.

## C A P. I V.

### De Verbis.

V Erba sunt, vel Perfecta, quæ Arab. Sana, vel Imperfecta; Arab. Debilia. Perfecta, sunt Trilitera, quorum sequitur Paradigma primum in Kal; vel Quadrilitera, quæ Hebr. Chal. & Sam. in pael & Pael serè solum occurunt, كَلَّبَنْ سَفَّهَنْ سَفَّهَنْ سَفَّهَنْ Syris, in Pael & Ethpaal,

أَفَطَرَ أَفَطَرَ دَجَاجَ دَجَاجَ دَجَاجَ Ethiop. & Arab in 4 Conjug. حَلَّ: حَلَّ: حَلَّ: حَلَّ: تَحَلَّ: تَحَلَّ: تَحَلَّ: تَحَلَّ: & Perfectè flectuntur حَلَّ: حَلَّ: حَلَّ: حَلَّ: حَلَّ: حَلَّ: حَلَّ: حَلَّ: omnia.

# De Verbis.

**V**erba sunt, vel Perfecta, quæ *Arab.* Sana, vel Imperfecta; *i. Arab.* Debilia. Perfecta, sunt Trilitera, quorum sequitur Paradigma primum in Kal; vel Quadrilatera, quæ *Hebr.* Chal. & *Sam.* in Piel & Pael sive solum occurunt, *كَتَرَنَ كَلَبِلَ* *Syri*, in Pael & Ethpaal,

Arab.	Æthiop.
عَدَلَ	ፈቀድ፡ ቅቅድ፡
عَدَلَتْ	ፈቀድኩ፡ ህቅድኩ፡
عَدَلَتْ	ፈቀድኩ፡ ህቅድኩ፡
f. عَدَلَنَا	Du.m. عَدَلَنَا
c. عَدَلَنَاهَا	
Pl. عَدَلُوا عَدَلُنَ	
عَدَلُسْنَ	عَدَلَسْنَ
	عَدَلَنَا

Æthiop.
ፈቀድ፡ ቅቅድ፡
ፈቀድኩ፡ ህቅድኩ፡
ፈቀድኩ፡ ህቅድኩ፡
ፈቀድ፡ ህቅድ፡
ፈቀድኩ፡ ህቅድኩ፡
ፈቀድኩ፡

Samarit.
נִקְדָּה נִקְדָּה

Æthiop. & Arab in 4 Conjug. אַתְּ אַתְּ אַתְּ אַתְּ	Chal. אַתְּ אַתְּ אַתְּ אַתְּ	Hebr. Præter. Sing. פָּקַר פָּקַר פָּקַר
תָּתְּהִלְתָּה תָּתְּהִלְתָּה	פָּקַר פָּקַר	m. 3 פָּקַר
תָּתְּהִלְתָּה תָּתְּהִלְתָּה	פָּקַר	m. 2 פָּקַר
תָּתְּהִלְתָּה תָּתְּהִלְתָּה	פָּקַר	c. פָּקַר
תָּתְּהִלְתָּה תָּתְּהִלְתָּה	פָּקַר	Pl. פָּקַר
תָּתְּהִלְתָּה תָּתְּהִלְתָּה	פָּקַר	m. פָּקַר
תָּתְּהִלְתָּה תָּתְּהִלְתָּה	פָּקַר	c. פָּקַר
תָּתְּהִלְתָּה תָּתְּהִלְתָּה	פָּקַר	Pl. פָּקַר
תָּתְּהִלְתָּה תָּתְּהִלְתָּה	פָּקַר	m. פָּקַר
תָּתְּהִלְתָּה תָּתְּהִלְתָּה	פָּקַר	c. פָּקַר
תָּתְּהִלְתָּה תָּתְּהִלְתָּה	פָּקַר	Pl. פָּקַר

Terminatio cum Patach communissima, quæ promiscua in Verbis activis, & neutrīs: cum Tsere (cujus analogia est flexio) in absolutis: cum Holem, (quod manet præterquam in tertīis personis) solū in neutrīs; Accentu remoto, mutatur in Chatuf, ut *כָּלְלָה*. Occurrent omnes, Exod. 40.35. cum (.) in ultima extra pausam, Lev. 5.18. *שְׁפֵט* i Sam. 7.17. Alia habet R.Da. *רָפָקָה* Chal. leg. *נִסְיָבָה* Cum Tsere sunt Syris sere Intransitiva: & quibus Olaf in medio, *וְ* Postulavit *וְ* *וְ* *וְ* ab Hebr. His additā particulā, Phatatur acsi prima esset schevata, *וְ* Duo tantum cum (\*) *וְ* *וְ* & *וְ* Hebr. 7.6 & *וְ* pro *לְ* Præteritum hoc, Hebr. Chal. Syr. Sam. Æth. Arab. omnes Præteriorum species includit, Visitabit, Visitavit, Visitaverat, Visitavis-*תָּה*, Gen. 1.31. c. 6.6. Syri etiam Imperfectum formant addendo *וְ* ad.

Arab.	Æth.	Sam.
أَعْدَلَ أَعْدَلَ	ፈቀድ፡ ቅቅድ፡	נִקְדָּה נִקְדָּה
f. أَعْدَلَنَا	Du. أَعْدَلَنَا	נִקְדָּה נִקְדָּה
أَعْدَلُوا أَعْدَلُنَ		

Part. præf. & Plusquam Perf. per idem loci ad Præt. Mar. 1.21, 22. Arabes utrumque per *كَانَ* ante Fut. indigitant. ib. saepe etiam per *أَنْ لَوْ*

ut, *لَوْ عَلِمْتَ* Si scirem, s. scivissem. vide *Fut.* in Kal. In medio Verbi sunt nonnunquam omnes Arabum Vocales, v. *רָפָקָה* *Rafaka*, *Rasika*, *Rafoka* &c. Æthiopes, Imperf. per *Fut.* formant. Mar. 1.13, 22, 34. Forma *וְתָהֳלָה*: *וְתָהֳלָה*: manent in seqq. Conj. *וְתָהֳלָה*: *וְתָהֳלָה* &c. Est quibusdam Verbis duplex forma, *וְתָהֳלָה*: *וְתָהֳלָה*: Psal. 135.13. *וְתָהֳלָה*: *וְתָהֳלָה*: ubi media gutturalis sextæ classis, sui similem poscit præcedentem, sic *וְתָהֳלָה*: *וְתָהֳלָה*: Ultima si palatina, in ea formativum latet, *וְתָהֳלָה*: pro *וְתָהֳלָה*: nec non analogia, in ipso formativo. *וְתָהֳלָה*: pro *וְתָהֳלָה*: Pl. 87.16. *וְתָהֳלָה*: pro *וְתָהֳלָה*: negativus. Forma Pl. *פְּקַרְתָּה* Hebreus non fuit ignota, v. Jos. 10.24. Psal. 139.20. Isai. 28.12; nec Sam. Gen. 49.23. Num. 32.39.

Syr.	Chal.	Hebr. Imperativus. Sing.
פָּקַר פָּקַר	פָּקַר	פָּקַר פָּקַר
פָּקַר פָּקַר	פָּקַר	m. 3 פָּקַר
פָּקַר פָּקַר	פָּקַר	c. פָּקַר
פָּקַר פָּקַר	פָּקַר	Pl. פָּקַר
פָּקַר פָּקַר	פָּקַר	m. 2 פָּקַר
פָּקַר פָּקַר	פָּקַר	c. 2 פָּקַר
פָּקַר פָּקַר	פָּקַר	Pl. 2 פָּקַר

\*B

Hebr.